

# චිව් පෝන්ස් ඒකක 17,000: වනස්ථිතයක් කරා නැගීම

The 17,000 Dow: Surging towards a disaster

**2014 ජූලි 07**

පුදු සුගිය සතියේදී වෛල් විදියේ බිව් පෝන්ස් කාර්මික උදෑසුකයේ සාමාන්‍යය, ඒකක 17,000ක පෙර තොවූ විරැශ මූදුනකට නැගීම, ඇමරිකානු හා ගෝලීය මූල්‍ය කුමා තුළ ගොඩැනුගෙමින් ඇති ප්‍රපුරන සුළු ප්‍රතිච්චිරෝධයන් පිළිබඳ ඇගුවුමකි.

2008 සැප්තැම්බරයේ මූල්‍ය කඩ්බූරීමෙන් පසුව, 2009 මාර්තු 09දා ඒකක 6547ක පහත මට්ටමකට ඇද වැටුනු දරුණු යන්තම් වසර පහක් තුළ ඒකක 10,000න් හෙවත් සියයට 250ක් ඉහළ නැග තිබේ.

එ අතරතුර, 2007 දෙසැම්බරයේ සිට 2009 ජූනි දක්වා පැවති නිල පසුබැමෙන් ඉක්තිතිව එක්සත් ජනපදයේ දල දේශීය නිෂ්පාදිතය, දෙවන ලෙංක සුද්ධියෙන් පසුව සැසැදිය හැකි නරකම “ප්‍රකාශය” අත්විදිමින් මේ වසරේ පලමු කාර්තුවේදී සියයට 3ක් තරම් පහත වැටුනු නිමැවුමෙන් සලකුනු කෙරුනි. සංගත, නිෂ්පාදන ක්‍රියාවලිය ප්‍රසාරනය කරනවාට වඩා මුදල් ගොඩැසා ගැනීමත්, එම මුදල් කොටස් යැලි මිලට ගැනීමට ද එකාබද්ධ වීම, අත්පත්කර ගැනීම හා අවශ්‍යයෙන්ම පරපුටු ස්වභාවයක් ගන්නා අනෙකුත් මූල්‍ය මෙහෙයුම් සඳහා යොදාගැනීම හමුවේ, සමස්ත ආර්ථිකයේ ආයෝජන එකතුන් පල්ලේවෙයි.

ජාත්‍යන්තර ක්ෂේත්‍රයේ තත්ත්වය රට වඩා හොඳක් තොපෙන්වන අතර සමහර තත්ත්වයන්හිදී රටත් වඩා නරක අතට හැරී තිබේ. දියුණු රටවල ආර්ථිකයන්හි විශාල පදාස එක්කේර් එකතුන් පල්ලේවීම නැතිනම් සහමුලින්ම පසුබැමකට මූහුනපා සිටිය. යුරෝ කළාපයේ තීමැවුම 2007 මට්ටම් කරා තවමත් ලැගාවී නැත.

ලෙංකයේ මහ බැංකුවල සම්මේලනය ලෙස සැලකෙන ජාත්‍යන්තර සමත බැංකුවේ (ජාසබැ) ගනත් හිල්වි වලට අනුව ප්‍රමුඛ ආර්ථිකයන්හි නිමැවුම, 2008 පුරුව ප්‍රවනතා දිගටම පැවතියේ නම් තිබිය යුතු මට්ටම් වඩා සියයට 8ක් පහතින් පවතියි.

වරෙක ලෙංක ආර්ථිකයේ ගැලවුම්කරුවන් ලෙස ඩුවා දක්වන ලද රැනියා “නැග එන වෙළඳපොලවල්,” දියුණු ආර්ථිකයන්හි පොලී අනුපාතයන්ගේ කුමන හෝ වැඩිවිමක් කෙරෙහි අතිශයින්ම සංවේදී “උාජ්න මුදල්” [රටින් රටට ලාභය හඳු යන අරමුදල් හෝ ප්‍රාග්ධනය] (hot money) වල ප්‍රධාන ආපසු හැරීමක් පිළිබඳ හිතිය හමුවේ මූල්‍ය වෙළඳපොලවල තත්ත්වය, තවත් ගෝලීය මූල්‍ය බිඳුවැමකට තුවුදෙනු ඇති බවට එන්ට එන්ට වැඩිවන කනස්සල්ලට හේතුවේ ඇත.

තවමත් සියයට 7.5ක පමන වර්ධන අනුපාතයක් පවත්වාගෙන යන විනය, 2008න් පසුව ඇතිව තිබෙන

දැවැන්ත තාය ප්‍රසාරනය මගින් නිර්මානය කළ මූල්‍ය බුඩුල පුදුරා යාමකට බෙහෙවින්ම නිරාවරනය වන බව පුදුල් පිළිගැනීමේ වී තිබේ. පසුගිය සය වසර තුළ තාය ප්‍රසාරනය වීම, එඟ සමස්ත බැංකු පද්ධතියේ මූල්‍ය අගයට සමාන වට්නාකමක් ගන්නා බවට ගනන් බලා තිබේ.

නරක අතට හැරෙමින් ඇති තත්ත්වය තුළ වුවත් තවමත්, එඟ හා ගෝලීය කොටස් වෙළඳපොලවල්, ප්‍රධාන මහ බැංකු මගින් එන්නත් කරන ලාභ මුදල් මගින් දහනය කර ඉහළ නැවතු ලැබේ.

මෙම ක්‍රියාවලිය අනියත කාලයකට පවත්වාගත තොහේ. ආශ්වර්යකින් මෙන් මුදල් තෙමෙම තවත් මුදල් සම්භාරයක් බවට පරිවර්තනය වන බව පෙනී යදි, නිමක් නැතිව සිදුවන දහ සමුව්යකරනය, නිසැකවම තිරසාර නැත. දැවැන්ත මූල්‍ය දහසම්භාරයක්, හැකිලෙන සමස්ත ආර්ථික පදනමක් මත පිහිටා ඇති උඩු යටිකුරු කළ පිරිමියිකට සමාන ආකාරයෙන් සමස්ත මූල්‍ය පද්ධතිය පිහිටා ඇති අතර එය, සුළු කඩ්බූරීපල්ල් වීමකින් මුළුමහන් පද්ධතියම අතිශය අස්ථාවර තත්ත්වයකට පත් කරයි.

මෙම හැකියාව වැඩිවෙදදී, මහ බැංකුවල ප්‍රතිපත්ති සේවය කරන්නේ මූල්‍ය ව්‍යසනය වැළැක්වීමට තොව, අනිවාර්යයෙන්ම එවැන්නකට තුවුදෙන්නාවූ කොන්දේසිම තිවර කිරීමටය.

පසුගිය සතියේ සිදුවීම බෙහෙවින්ම හෙලිදරවිකාරිය. සමස්ත ලෙංක ආර්ථිකය, රැකියාවන්, සමාජ කොන්දේසි හා බිලියන ගනනක් වැඩිකරන ජනතාවගේ ජ්වනෝපායන්, තුනී මූල්‍ය වංශාධිපතියන් තීරුවකගේ අනසකට යටත්ව ඇති තරම පෙන්නුම් කරයි.

සතිය ආරම්භ වුනේ, වත්මන් මූල්‍ය ප්‍රතිපත්ති 2008 සැප්තැම්බරයක් යලි ඇතිවිමේ කොන්දේසි නිර්මානය කරනු ඇති බවට කෙරුණු ජාසබැ අනුතුරු ඇගුවුමක් ද සමගය. පරිමාවෙන් එවැන්නක් රටත් වඩා විශාල විය හැකිය. එහෙත් මෙය, අතිශයින්ම ලාභ මුදල් සම්භාදනය අවසන් කිරීම මගින් සම්බේක්ෂනය නතර කිරීමේ කුමන හෝ උත්සාහයක්, ආර්ථික බිඳුවැවීමකට තුවු දිය හැකි යසි අවධාරනය කරමින් වහාම පසුබැස්සවීය. විනාශකට යොමුවී තිබෙනවාය යන කාරනය තොසලකා වත්මන් පිළිවෙත් දිගටම ගෙනයනු ඇත.

පෙබරවාරියේදී තනතුර බාරගැනීමෙන් පසුව එඟ ගෙබරල් මහ බැංකු අධිපති ජැනවී යෙලන් කළ වැදගේම ප්‍රසිද්ධ ප්‍රකාශය කුල පසුගිය 02දා, මූල්‍ය වෙළඳපොලවලට නිමක් නැතිව මුදල් සම්භාදනය කිරීමේ වත්මන් පිළිවෙත අනියත අනාගත කාලයකට ක්‍රියාත්මක වන බව අවධාරනය කළාය.

විරකියාව වැඩිවීමට තුබූ දෙමින්, ආර්ථිකයට දැරිය නොහැකි අලාභ හාති සිදුකරනු ඇතැයි යන පදනම මත, 2008 බේඛවැටීමට මුළුව පරපුව හා අමුලික සාපරාධි පිළිවෙත වැනි දේ හා අන්තරායකාරී වත්කම් බුබුලු හටගැනීම වලක්වන, මූල්‍ය ප්‍රතිපත්තියේ කිසිදු වෙනසක් ඇති කිරීම ඇය බැහැර කළාය. මූල්‍ය පද්ධතිය පාලනය කිරීමට “සාර්වජානාන්විත නියාමනය” (“Macroprudential regulation”) යොදාගනු ඇති බව ඇය අවධාරනය කළාය.

කෙසේ වුව ද එවන් ඕනෑම නියාමනයක් අවසානයේදී රඳා පවතිනුයේ බලගැනීවීමේ ක්‍රියාපටිපාටිය මතය. සියල්ලටත් වඩා, සාපරාධි කටයුතුවල නියුතුවූ බවට, එඟ සෙනෙට් සහාවේ ස්ථාවර උප කමිටුවක 2011 වාර්තාවෙන් පෙන්වා දුන් විශාලතම මූල්‍ය හා ආයෝජන සමාගමවලට එරෙහිවය. කෙසේ වෙතත්, නිතිපති එරික් ගෝල්චිර 2013 මාර්තුවේදී, විශාල ආයතන වලට එරෙහිව වෝදනා ඉදිරිපත් කළහොත්, එමගින් “ඡාතික ආර්ථිකයට හා සමහරවිට ලෝක ආර්ථිකයටම රිනාත්මක බලපෑමක් ඇතිකළ” හැකි බව පවසමින් වෝදනා ගොනුකිරීම නිෂ්ප්‍රහා කළේය.

වෙතත් වවන වලින් කිවහොත්, එඟ මූල්‍ය හා අධිකරන බලධාරීන්, බැංකුවලට හා මූල්‍ය සමාගම වලට නයුතුයි.

නියාමකයින්ගේ සෝදිසි කිරීම වලින් පිටස්තර ජායා බැංකු ක්‍රමයක්, එනම්, “සමාන්තර විශ්වයක්” (“parallel universe”) නිර්මානය කිරීමට බැංකුවලට හැකියාවක් ඇදේදැයි විම්සු කළ යෙලන්, එම ප්‍රය්‍රනයට දියහැකි “නියම පිළිතුරක්” තමා සතුව නැති බව පිළිගත්තාය. එහෙත් බංකොලොත් කමේ මෙම පිළිගැනීම, ඇගේ ප්‍රකාශ අනුමත කිරීමෙන් අනෙකුන් වැළැක්වූයේ තැක.

මැතකදී පොලී අනුපාත ඉන්නයට හා ඉනුත් පහලට දැමු, යුරෝපීය මහ බැංකු සහාපති මාරියෝ බ්‍රාගි සිය ඇමරිකානු සහවරයාගේ ආස්ථානයට පිටුබලය දුන්නේය. “සාර්වජානාන්විත” පියවර වනාහි ඩුඩේක් මූල්‍ය ප්‍රතිපත්ති පමණක් නොව, “මූල්‍ය ස්ථාවරත්වයේ අවදානමට එරෙහි පලමු ආරක්ෂක වැට ද විය යුතු” යයි ඔහු අවධාරනය කළේය.

අනෙකුත් අය ද වහාම සිය හඩි අවධි කළහ. එංගලන්ත මහ බැංකු නියෝජ්‍ය අධිපති ජෝන් කිපුන්ලිං, වත්කම් අයය සීමා කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම, ආර්ථිකයට හාති පැමිනවීමේ අවදානම මත්කරන බැවින් එය දැකගත යුත්තේ “අවසාන ආරක්ෂක වැට ලෙස” බව පැවසීය.

පාලක මන්ඩලය තුළ පැවති ගැටුමකින් පසුව රිස්බේන්ක් යන ස්ථේඩින් මහ බැංකුව, ක්‍රියාව වවන වලට වඩා හඩින් වැඩි විය යුතු බවත් එය යෙදෙන්නේන්, ඉහළ යන කුටුම්හ නය හා නිවාස වෙළඳපාලවල් කළමනාකරනය වැනි “අනෙකුත් ප්‍රතිපත්ති ක්ෂේත්‍රයන්ට” බව පවසමින් පොලී අනුපාතය එකක 50න් කපා හැරියේය.

“සාර්වජානාන්විත” ප්‍රතිපත්ති, මූල්‍ය ස්ථාවරත්වයේ කුමන හෝ අවදානමක් පිළිබඳව කටයුතු කිරීම

මූල්‍යකරගෙන, ගෙබරල් මහ බැංකුව, යුම්බැ හා රිස්බේන්ක් විසින් නිකුත්කර ඇති පනිවිච්‍ය, මූල්‍ය පිළිවෙත ලිහිල්ව තිබිය යුතු බව යයි කියා සිටිමින් දනයේ වාසි දිගටම හිමිකර ගැනීමේ ඉඩ ප්‍රස්ථා පිළිබඳව ඇමරිකානු බැංකුවේ මූල්‍යපායයුදින් ප්‍රමෝද්‍යට පත් විය.

දැනටමත් සුපිරි දනවතුන් බවට පත්ව ඇති අයගේ දනය තව තවත් වැඩිකරන පරිදි මූල්‍ය පරපුවුකම නිල ප්‍රතිපත්තිය ලෙස සිංහාසනාරුඩ් කරන අතර තුර කමිකරු පන්තියට එරෙහි ප්‍රහාර උත්සන්න කෙරේ.

කජ්පාදු පියවරයන්ගේ අවශ්‍යතාවය සතිවුහන් කරමින් ඔස්ට්‍රේලියාවේ හාන්ඩාරික ජෝ හොකි පැවුසුවේ, ලෝකය “මුදල් ප්‍රවාහයේ ගසාගෙන යදීදී” ආන්ඩුවට මදල් නැති බවයි. මෙම සංසිද්ධිය එකම කාසියේ දෙපැත්තයි. ජීවන තත්ත්වයන් පහතට ඇද දැමීම හා සමුහ දුප්පත්කම වගා කිරීම පාදකවී ඇත්තේ, අවසාන විශ්‍රහයේදී මූල්‍ය වත්කම් වලට වට්නාකම් එකතුකළ හැකි එකම මග, එය කමිකර පන්තියෙන් උපටා ගැනීම පමනක්ය යන වැටහිම මතය.

“සාර්වජානාන්විත” නියාමනයට ව්‍යසනයක් වැළැක්විය හැකිය යන අදහස කුරිරු විෂ්ජාවකි. එවන් නියාමනයන් වර්ධනය කිරීමත් සමගම මූල්‍ය වෙළඳපාලවල් එවා මගහැර යාමේ ක්‍රම සෞයාගෙන්නේය යන කාරනයට අමතරව, නියාමකයින්ම පිළිබඳ ප්‍රස්ථනය ද පවතී. ගෝල්ය මූල්‍ය පද්ධතියේ හැඳවා වන එඟ දී ඔවුන් සංස්ක්‍රම බඳවා ගැනෙන්නේන්, ක්‍රියාත්මක කරන රෙගුලාසි ගෙහැරීමේ අරමුණෙන් බවත් වෙනුවෙන් ක්‍රියාත්මක වන බැංකු හා මූල්‍ය ආයතන හෝ නිති ආයතන වෙතින්ය. සංගත මූල්‍ය ක්ෂේත්‍රය තුළින් මිලියන ගනනක් උපය ගැනීමේ අරමුණෙන් ඔවුන් එම ක්ෂේත්‍රයට පිවිසෙන විට භුදෙක්ම සිය “වෙළඳපාල අගය” වැඩිකර ගැනීම සඳහා මාධ්‍යයක් ලෙස “රාජ්‍ය සේවය” ඔවුන්ට ආධාරකයක් වෙයි.

ඉහළ තනතුරු කරා නැග යදීදී ඔවුන් සිය රැකියා කාලය දැක ගන්නේ, “සමාන්තර විශ්වය” කරා යන එළිපත්ක ලෙසය. නියාමනය පිළිබඳ සැබැවින්ම විශ්වාසය තබන යමෙක් අහම්බෙන් මෙන් එතැනැට නැග ගන්ත ද ඔවුන් ලිංගික හෝ වෙනත් වර්ගයක සෝලි තුළ පහසුවෙන්ම ගිලි යා හැකිය.

අනෙක් තැන්වල ද තත්ත්වය එයමය. ගෝල්චිමන් සැක්සේහි හිටපු ජාත්‍යන්තර උප සහාපති මාරියෝ බ්‍රාගි, යුම්බැ ප්‍රධානියා ලෙස පත්වීම පිළිබඳ කාරනය ඉස්මතු කරන්නේ එයයි.

යමෙක් තොරුගන්නා මග ක්‍රමක් වුවත්, වත්මන් ආර්ථික හා මූල්‍ය පද්ධතියේ පෙරලිමි හා හැරීම හමුවේ, එය මුළුමනින්ම අත්පත්කරගෙන පොදු අයිතියට පත්කිරීමෙන් හා සමාජවාදී ක්‍රියාමාර්ගයක් දියත් කිරීමෙන් තොරව විනාය නතර කළ හැකි අන් මගක් නැතු.

### නික් බ්‍රිමිස්